

විධායක සම්පිණියේනය : ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධව සොයාබැඳු
ලපදේශක කම්ටුවේ වාර්තාව

කම්ටුව විසින් සොයාගත් සනාථ කළ හැකි වෝදනා

යුද්ධයේ අවසන් අදියර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආත්ම්වා විසින් මේ දක්වා පවත්වාගෙන ආ අදහසට වෙනස් වූ අදහසක් කම්ටුවේ සනාථ කළ හැකි වෝදනා මගින් හෙළිකරු බවයි. ආත්ම්වා පවසා සිරින්නේ කිසිදු සිවිල් පිටිත හානියකින් තොර ප්‍රතිපත්තියක් මත සිය මානුෂීක මෙහෙයුම දියත් කළ බවය. මෙයට මුළුමතින්ම විරෝධ්‍යව, කම්ටුව විසින් සොයාගත්නා ලද සනාථ කළ හැකි වෝදනා ඔප්පු වුවහොත්, බමඟිස සහ ශ්‍රී ලංකා ආත්ම්වා විසින් අන්තර්ජාතික මානුෂීය නිතිය සහ අන්තර්ජාතික මානව නිමිකම නිතිය පුළුල් පරාසයක් තුළ දැකි ලෙස උල්ලංසනය කළ බව ගමන වන අතර, ඒ අතරින් සමහර වෝදනා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගත්තට ද අයත් වනු ඇත. සැබැවින්ම, යුද්ධය පවත්වාගෙන ගිය ආකාරය මගින් ඉදිරිපත් වූයේ යුද්ධය සහ සාමය යන වාතාවරණයන් දෙකෙහිදීම පුද්ගලයාගේ අනිමානය ආරක්ෂා කිරීම සඳහා සම්පාදිත සමස්ත අන්තර්ජාතික නිතියටම ප්‍රබල පහතක් එල්ල වූ බවයි.

විශේෂයෙන්ම යුද්ධයේ අවසන් අදියර හා සම්බන්ධිත සනාථ කළ හැකි වෝදනා නිමිතුව මගින් අනාවරණය කරගෙන නිබේ. 2008 සැප්තැම්බර් සහ 2009 මැයි 19 අතර කාලය තුළ සිවිල් පිටිත විශාල ප්‍රමාණයකට හානි සිදුකරමින්, මහා පරිමාණයෙන් හා පුළුල් පරාසයක් තුළ එල්ල කරන ලද ජෙල් වෙඩි ප්‍රහාර හරහා ශ්‍රී ලංකා යුද හමුදාව තම හමුදාමය ක්‍රියාමාර්ග වන්නි පුද්ගලයට දියත් කරන ලදී. මෙම හමුදා ක්‍රියාමාර්ග තුළින් වන්නි ජනතාව අධික ලෙස පිඩාවට පත් වය. 330,000 පමණ සිවිල් වැසියන් ප්‍රමාණයක් සිමිත පුද්ගලයකට කොටු වූ අතර ඔවුන් ජෙල් වෙඩි ප්‍රහාරවලින් පලා ගිය නමුත් බමඟිස ය විසින් ප්‍රානා ඇපකරුවන් ලෙස රුදවා ගන්නා ලදී. යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විවේචන සහ මාධ්‍ය නිහෙළ කිරීමට සහ බයැගන්වීමට ආත්ම්වා විසින් විවිධ තර්ජන සහ ක්‍රියාමාර්ග හාවතා කළ අතර ඒ අතරට පුද්ගලයන් අතුරුදුහන් කරවීමට සහ පැහැරගෙන යාමට සුදු විස්තර ද අයත් වේ.

බර අවී ප්‍රහාර නතර කරන ලෙස දැන්වා නිවියදීන් සිවිල් වැසියන් සඳහා වෙන් කරන ලද යුද මුක්ත කළාප තුනකට ආත්ම්වා විසින් මහා පරිමාණයෙන් ජෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. තුවාල ලැබුවන් සහ ඔවුන්ගේ ඇඳුනින් බෙරා

ගැනීමට වෙරළාසන්හයට පැමිණි අත්තර්ජාතික රත්කරුස කම්ට්‍රොවට (ICRC) අයත් නොකාවලට ද, ආහාර බෙඩා හැරීමේ මාර්ගවලට ද, එක්සත් ජාතින්ගේ මධ්‍යස්ථානයට ද ජෙල් වෙඩි ප්‍රභාර එල්ල කරන ලදී.

යුද්ධයේ අවසන් අදියර තුළ වැඩි වශයෙන් සිවිල් පිටත හානි සිදු වූයේ ආන්ත්‍රික විසින් එල්ල කරන ලද ජෙල් වෙඩි ප්‍රභාර මගිනි. ආන්ත්‍රික ක්‍රමානුකූලව ඉදිරි ආරක්ෂක වලල්ලෙහි පිහිටි රෝහල්වලට ජෙල් ප්‍රභාර එල්ල කරන ලදී. වන්නියේ පිහිටි සියලු රෝහල් අවෙලට ප්‍රභාරවලට ලක් කළ අතර, ඒවායේ පිහිටිම පිළිබඳ ඇති මනා අවබෝධය තොසලකා ආන්ත්‍රික විසින් නැවත නැවතන් ප්‍රභාර එල්ල කරන ලදී.

යුධ කලාපය තුළ ආහාර හා වෛද්‍ය පහසුකම්, විශේෂයෙන්ම ගලස පහසුකම් ඇතුළු මානුෂීය ආධාර සැපයු පුද්ගලයන් පවා ආන්ත්‍රික විසින් ක්‍රමානුකූලව ඉවත් කරන ලදී. මේ තුළින් යුධ කලාපය තුළ ඉතිරිව සිටි සිවිල් වැසියන්ගේ ප්‍රමාණය හිතාමතාම අවතක්සේරු කරන ලදී. දස දහස් සංඛ්‍යාත පිටත ප්‍රමාණයක් 2009 ජනවාරි සිට මැයි දක්වා හානි වූ අතර ඔවුන්ගෙන් බොහෝමයක් අවසන් දින කිහිපය තුළ තුළ සිදුවූ ජන සංඛාරය තුළ නිර්නාමකව මිය ගියේය.

ਆන්ත්‍රික විසින්, යුධ පුද්ගලය අත්හරින ලද යුධ වින්දිනයන් සහ යුද්ධයෙන් දිවි ගෙවාගත්තවුන් තවදුරටත් හානියට සහ දූෂ්කරණාවලට පත්කරන ලදී. කිසිදු හානිර පරික්ෂාවකින් හෝ විනිවිදහාවයකින් තොරව බහුමා සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලදී. වෙන්කොටගත් හා හඳුනාගත් සමහර දෙනා වහාම මරණයට පත් කරන ලද අතර සමහර කාන්තාවන් දූෂණය කරන ලදී. උගත් පාඩම් හා සංඛ්‍යා කොමිසම :බබසය* භමුවේ අනුරූපහන් වූවන්ගේ බිරින්දේවරුන් සහ ඇළුනින් විසින් දෙන ලද සාක්ෂි තුළින් ඔවුන් පිළිබඳ නැවත ගණනය කැගැනීම සිදු විය. සියලු අන්තර්ජාතික අවතැන්වූවන් සංචාත කළවුරු තුළ රඳවා ගො ගන්නා ලදී. කළවුරු තුළ වූ අතිවිශාල ජනගහනය දරුණු තත්ත්වයන්ට මග පැඳිය. එනම් රැඳවුම්කරුවන්ගේ මූලික සමාජ සහ ආර්ථික අයිතින් උල්මංසනය කිරීම සහ බොහෝ පිටත ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස අහිම විම සිදු විය. කළවුරු තුළ සිටි සමහර දෙනා අධික ලෙස ප්‍රශ්න කිරීම්වලට සහ වධ හිංසාවන්ට හාජනය විය. බහුමා සැකකරුවන් බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවයකින් තොරව රඳවා තැබූ අතර එය ඔවුන් තවදුරටත් පිඩාවට ලක් කිරීමට මග පැඳිය.

යුද පෙරමුණෙහි වූ නයානක තත්ත්වය නොසළකා බමඟ ය විසින් සිවිල් වැසියන් ප්‍රාතු ආපකරුවන් ලෙස රඳවා තබා ගේ අතර සමහර අවස්ථාවලදී තමන් සහ ඉදිරියට පැමිණෙන හමුදාව අතර උපකුම්ජිලි මිනිස් පළිභක් ලෙස ද ඔවුන් භාවිතා කරන ලදී. බමඟ ය විසින් යුද්ධය පුරාවට බලහත්කාර බඳවා ගැනීම් සිදුකරන ලදී. නමුත් යුද්ධය අවසන් ඇදියරේදී මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස වැඩි වූ අතර වයස අවුරුදු 14 වැනි ලාභාල ප්‍රමුණ් අනුත් සියලු වයස් කාණ්ඩයන්ට අයන් පුද්ගලයන් බලහත්කාරයෙන් බඳවා ගෙන්නා ලදී. බමඟ ය විසින් සිවිල් වැසියන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අගල් කපා ගැනීමට බල කළ අතර එය කරලි කරුවන් සහ සිවිල් වැසියන් වෙන්කර හදුනා ගැනීමට අපහුසු වීමට හේතු වූ අතර එමගින් සිවිල් වැසියන්ට සිදුවූ භානිය තිව කළේය. මේ සියල්ල සිදුකරන ලද්දේ පැහැදිලිව පරාජය වන යුද්ධයක් නොනවත්වා කරගෙන යාමට ය. බමඟ යේ අල්තාරය මත බොහෝ සිවිල් වැසියන් පිටත පූජා කළ අතර ඔවුන්ගේ සියලු උත්සාහයන් සිය පේෂ්ඨ්දේ නායක්ත්වය රැකගැනීමට විය.

2009 පෙබරවාරි සිට යුද කළාපයෙන් ඉවත් වීමට උත්සාහ කරන ලද සිවිල් වැසියන්ට බමඟ ය විසින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගේ අතර එය යුද්ධයේ අවසන් අවධියේදී සිදුවූ පිටත භානිවලට සාලකිය යුතු දායකත්වයක් විය. අහැන්තර අවනැන් වූවත් විශාල කන්ඩායම් වශයෙන් සිටි ස්ථානවලට ඉතා ආසන්නයෙන් ආරිලට් ප්‍රහාර එල්ල කරන ලද අතර අහැන්තර අවනැන්වූවත් හේ සිවිල් වැසියන් රඳවා සිටි රෝහල් වැනි ස්ථාන ආක්‍රිතව යුද උපකරණ ගබඩා කර තබන ලදී. යුද්ධයේ අවසන් අවධිය පුරාවටම බමඟ ය විසින් තම මරාගෙන මැරෙන ප්‍රහාර යුද කළාපයෙන් පිටත එල්ල කරන ලදී. ගැටුමේ පූර්ව අවධින්ට සාපේෂ්ඨව භානි පමණුවන ප්‍රහාර එල්ල කිරීමට ඔවුනට ඇති හැකියාව අඩු වී තිබුණා ද යුද කළාපයෙන් පිටත දී සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර තුළින් දැසී ප්‍රහාර පමණුවන ලදී.

එම නිසා සමස්තයක් ලෙස ග්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද දුරුණු උල්ලෙකුනය කිරීම් සම්බන්ධයෙන් කම්ටුව විසින් සොයාගෙන් සහාය කළ හැකි වෛද්‍යනා ප්‍රධාන ආකාර පහකින් සමන්විත වේ.

- I. පුළුල් පරාසයක එල්ල කරන ලද ජෙල් ප්‍රහාර මගින් සිවිල් වැසියන් සාතනය කිරීම.
- II. රෝහල් සහ මානුෂීය ඉලක්කයන් වෙත ජෙල් ප්‍රහාර එල්ල කිරීම.
- III. මානුෂීය ආධාර ප්‍රතිසේෂ්ප කිරීම.

IV. මානව හිමිකම් උල්ලංසනය කිරීම මගින් බහුණෑස සැකකරුවන් හා අන්තර්ගත අවතැන්වුවන් ඇතුළු යුද වින්දිනයන් සහ දිවි ගලවාගත් පුද්ගලයන් හිසනයට පත් කිරීම.

V. මාධ්‍යයට සහ ආන්ත්‍රික කරන ලද විවේචනවලට එරෙහිව සිදුකරන ලද ඒවා ඇතුළත්ව යුද කළාපයෙන් පිටත සිදුකරන ලද මානව හිමිකම් උල්ලංසනය කිරීම

යුද්ධයේ අවසන් අදියර හා සම්බන්ධිතව බහුණෑස ට එරෙහිව කම්ටුව විසින් සොයාගෙනු ලැබූ සනාථ කළ හැකි වෝද්‍යා මගින් දරුණු උල්ලංසනය කිරීම් මූලික අකාර හයක් හෙළිදුර්ව් කරයි.

- I. සිවිල් වැසියන් මිනිස් ප්‍රේහක් ලෙස හාවත කිරීම.
- II. බහුණෑස න් මිදි පළා යැමට තැන් කළ සිවිල් වැසියන් සාතනය කිරීම
- III. බාලවයස්කාර පළමුන් බලහත්කාරයෙන් බඳවා ගැනීම.
- IV. ගුමය බලහත්කාරයෙන් ලබා ගැනීම.
- V. මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සිවිල් වැසියන් සාතනය කිරීම.

වගවීම :

අන්තර්ජාතික මානව හිමිකම් නීතිය දැරුණු ලෙස උල්ලංසනය කිරීම සම්බන්ධයෙන් වගවීම තෝරා ගැනීමක් හෝ ප්‍රතිපත්තිමය කාරණයක් තොව දැකීය හා අන්තර්ජාතික නීතිය යටතේ වගකීමකි. මෙම උල්ලංසනය කිරීම්වලට අදාළ සනාථ කළ හැකි වෝද්‍යා, දැඩි විමර්ශනයක් හා අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ඉල්ලා සිටී. මේවා ඔප්පු වුවහාන් ශ්‍රී ලංකා හමුදාපතිවරුන් හා රජයේ පේෂණී නිලධාරීන් දී, සහනද්ධ සහ සිවිල් බහුණෑස නායකයින් ඇතුළු වගකිවයුතු බොහෝ දෙනා ජාත්‍යන්තර අපරාධ සඳහා වගකීම බාරගත යුතු වේ.

එසේම වගවීමට විමර්ශනය කිරීම සහ අපරාධවලට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඉක්මවා යයි. එය මානව හිමිකම් සහ අනිමානය උල්ලංසනය කිරීම්වලට අදාළ ආයතන සහ පුද්ගලයින්ගේ දේශපාලන, නිකිමය සහ සඳාවාරමය වගකීම ආමන්තුණය කරන පුලුල් ක්‍රියාවලියක් විය යුතුය. ඉහත සඳහන් අන්තර්ජාතික ප්‍රමිතින්ට එකගෙව සත්‍ය සොයා ගැනීම,

යුක්තිය සහ වින්දිතයන් සඳහා වන්දි බ්‍රා දීම වගේමට අත්‍යවශ්‍යයෙන්ම අන්තර්ගත වේ. තම රටේ පුරවැසියන්ගේ අධිතින් උල්ලංසහය වේ ඇති අවස්ථාවක රාජ්‍යයේ නූමිකාව හා වගකීම පිළිබඳව රාජ්‍ය නිලවගයෙන් දැනුවත් විම වගේමට අයන් තවත් කාර්යයකි. එක්සන් පානින්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් සියල්ලට ගැලපෙන එකක් හෝ වගේමට අදාළව, විද්‍යාගිය මොඩලයක් ආනයනය කිරීම කම්ටුව විසින් නිර්දේශ නොකරයි. ඒ වෙනුවට එය ප්‍රාථ්‍මික පුරවැසි සහභාගින්වය, පානික අවශ්‍යතාවයන් සහ අභිලාභයන් සම්බන්ධවත ඒ මත පදනම්ව වගේමේ කියාවලියක අවශ්‍යතාවය හඳුනාගති.

කෙසේ ව්‍ය ද ඕනෑම උෂ්ණ කියාවලියක් අන්තර්ජාතික ප්‍රමිතින්ට අනකුල විය යුතුය. එබැවින් වගේම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවේශය තක්සේරු කළ යුත්තේ ඉහළ ප්‍රමිතින්ට සහ යුද්ධයේ අවසන් අදියරේ වින්දිතයන්ට සත්‍ය, යුක්තිය සහ වන්දි ලැබීමට ඔවුනට ඇති අධිතිය පැහැදිලිවම හඳුනාගැනීම සඳහා වන සංසන්දහාත්මක අන්දකීම්වලට එදිරිව ය.

යුක්තිය ප්‍රතිස්ථාපනය කිරීම අවධාරණය කරමින් සංහිදියාවට සහ වගේම සම්බරව පවත්වාගෙන යාමට පෙළඳීන බව රුපය විසින් දන්වා තිබේ. යුක්තිය ප්‍රතිස්ථාපනය කිරීමක් හා ප්‍රතිච්ල දෙන යුක්තියක් අතර තේරීමක් පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් වැරදි දෙබඳමක් ඉදිරිපත් කරයි. මෙම ද්වීත්වයම අවශ්‍ය ය. තවදුරටත් ආන්ත්‍රිකවේ යුක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඇති මතය දැඩ්ඡ සහිත බව කම්ටුවේ අදහසයි. මත්ද එය ආන්ත්‍රිකවේ අතිත ප්‍රතිපත්ති සම්බන්ධ නොපැහැදිලි මතයක් දැරීම, තුස්තවාදයෙන් සිවිල් ජනයා ආරක්ෂා කිරීමට අපොගාසන් විම, වන්දිතයා මූලික වගේමක් විශේෂයෙන් සත්‍ය, යුක්තිය සහ වන්දි ගෙවීමක් පිළිබඳ මූලිකව යොමු වූ තත්ත්වයන් පිළිඳිඩු නොකරයි. තවදුරටත් බමණ් සාමාජිකයන් සම්බන්ධයෙන් දැක්ෂිවම් කිරීමට අදාළ ආන්ත්‍රිකවේ උපායන් පැහැදිලි ය. බහුතරයක් දෙනා ප්‍රනර්ත්ථාපනය කිරීම යුද වැදි අයට ලිනිල් දැක්ෂිවම් දීම ඒ අතර වේ. කම්ටුවට අනුව ආන්ත්‍රිකවේ දෙපැති මතය නම් ආණුඩුවේ සහ බමණ් අතිත වගකීම පිළිබඳ ආන්ත්‍රිකවේ තීරණයන් සහ යුද්ධයේ අවසන් අදියරෙහි සහ ඉන්පසු පැමිණිලි විභාග කිරීම හෝ එහි ප්‍රතිච්ලයක් ලෙස කඩවිය හැකි නිති සම්බන්ධයෙන් දැඩි පරික්ෂණයක් සිදුකිරීමට සූදානමක් හැති විමයි.

වගේම සම්බන්ධයෙන් රුපයේ මතය පාන්ත්‍රිතර ප්‍රමිතින් හා අනුකුල නැති බව කම්ටුව නිගමනය කරයි. දෙපාර්ශවයෙන්ම සිදු කරන දෙ උල්ලංසහය කිරීම සම්බන්ධ වෝද්‍යාවලට අවංකවම රුපය විසින් ආමන්ත්‍රණය කිරීම සහ යුද වන්දිකයන්ගේ අධිතින් සහ අභිමානය උදෙසා වගේම සඳහා වන ප්‍රවේශයෙහි

කේත්දිය ස්ථානගත කිරීම සිදුනොවනතාක් රජයේ වගවීම සම්බන්ධ ක්‍රියාලාර්ග අභ්‍යන්තර අපේක්ෂාවන්ට අනිමුළ නොවේ.

උගත් පාඩම් හා සංහිදියා කොමිසම

2002 සටන් විරාම ගිවිසුමේ සිට 2009 මැයි යුද්ධිය අවසානය තෙක් කාලය අධික්ෂණය කිරීමේ මූලික ප්‍රතිපත්තිය පෙරදැරි කොට රජය විසින් උගත් පාඩම් හා සංහිදියා කොමිසම ස්ථාපිත කරන ලදී. උගත් පාඩම් හා සංහිදියා කොමිසම ශ්‍රී ලංකාවේ ගැටුම් සම්බන්ධයෙන් ජාතික සංවාදයක් ආරම්භ කිරීමට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරන ලදී. මෙවරෙන් සංවාදයක අවශ්‍යතාවය, විශාල ජන සංඛ්‍යාවක් විශේෂයෙන්ම ස්ව කැමැත්තෙන් ඉදිරියට විත් ස්ව කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්ෂි දුන් යුතු වින්දිනයන්ගෙන් පෙන්වුම් කරයි. කෙසේ වුවත් එහි සංයුතිය සහ සාමාජිකයන්ගේ අභ්‍යන්තරයේ වූ විවිධ ආගාවන් සඳහා වූ ගැටුම් නිසාවෙන් ස්වාධීනත්වය සහ අපස්ථාපාති බව සම්බන්ධ මූලික ජාත්‍යන්තර ප්‍රමිතින් සංතාප්ත කිරීමට උගත් පාඩම් හා සංහිදියා කොමිසම අසමත් විය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමෙහි නියෝගය එහි කාර්යයන් සහ කුමෙවිදයන් අද දක්වා ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංසනය කිරීම සම්බන්ධව ව්‍යවාහිතයක් කිරීමක් හෝ දැඟක ගෙනාක් දිගු ජනවාර්ගික ගැටුමට මූලික වූ මූල හේතුන් පිළිබඳ සොයා බැඳීමටත් අසමත් විය. ඒ වෙනුවට ඉහත සඳහන් කළ පුළුල් දේශපාලන වගකීම් සහගත වීම සම්බන්ධ මතය දැඩි ලෙස නාහිගත කිරීම නිසා රජය විසින් ඉදිරියට ගෙන ආ වගකීම් දේශ සහගත සහ පස්ථාපාති සංක්ලේෂණයන් ඇති කළේය. සන්නද්ධ අරගලයේ අවසන් අදියරේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අවංක, සත්‍ය ගෙවීමනායක් සිදු නොකිරීම දෙපාර්ශවය විසින්ම යුද්ධියෙදී සිදු කරන ලද උල්ලංසනයන් පිළිබඳ අපස්ථාපාති සහ කුමානුකුල පරීක්ෂණයක් සිදු නොකිරීම, යුතු වින්දිනයන්ට ගෞර්වාන්විතව සිය අනිමානයට හා විද්‍යාවේවලට අදාළව සැලකිය හැකි ප්‍රවේශයක් ඉදිරිපත් නොකිරීම, සාක්ෂිකරුවන්ට සත්‍ය ලෙසම පොද්ගේලික අවධානයක් ඇති තත්ත්වයන්හිදී පවා ඒ සඳහා ආරක්ෂාව නොසැපයීම ඉන් ඇති වූ ප්‍රතිච්ලියන් ය. සමස්තයක් ලෙස උගත් පාඩම් හා සංහිදියා කොමිසම දැඩි ලෙස දේශ සහගතය. එමෙකම එලදායක වගවීමේ දේශපාලන යාන්ත්‍රණයක් සඳහා අන්තර්ජාතික ප්‍රමිතින් අනිමුළ නොවේ. එම නිසා එය ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මහජාන්ත්‍යම්වරයා අතර ඒකාබද්ධ බැඳීමක් තැප්ත නොකරයි.

අනෙකුත් දේශීය යාන්ත්‍රණයන්

සංහදිය කොමිෂමේ ප්‍රතිඵල හෝ එහි කාර්යයන් තෙසුළකා නීති පද්ධතියේ වගේමේ ක්‍රියාවලිය නොහැවති පවත්වාගෙන යාමට ප්‍රධාන භූමිකායක් ඉටුකළ යුතුය. කෙසේ වුව ද නීති පද්ධතියේ වර්තමාන ව්‍යුහයේ සහ අතිත ක්‍රියාකාරීත්වයට අදාළ නිර්ණ්‍යතාවයන් මත පදනම්ව වර්තමාන දේශපාලන වට්ටිටාව එය විසින් යුත්තිය පසදුලනු ඇති බවට කම්ටුව මද විශ්වාසයක් තබා ඇත. මෙයට හේතුව හැකියාවේ ඇති උග්‍රතාවයට වඩා දේශපාලන කැමැත්තෙහි ඇති අඩු බවයි. විශේෂයෙන් නීති පද්ධතියේ මෙත කාලීනව, බලය ජ්‍යාධිපති දුරය වටා සංස්කේෂණය වීම නිසා දුර්වල වී තිබේ.

වගේම සම්බන්ධයෙන් ඇති බාධා

කම්ටුව සිය කටයුතු කරගෙන යන කාලය තුළ තත්කාලීන ශ්‍රී ලංකාවට ඇති ගැටළී, එනම් තවදුරටත් ආමන්තුතාය නොකරන ලද, වගේම සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාවයකට බාධා ඇතිවිය හැකි ස්ථීර සාමයක් වෙනුවෙන් අනාගත කටයුතු යටපත් කළ හැකි ගැටළු සම්බන්ධයෙන් නිර්ණ්‍යතාය කළේය. විශේෂයෙන්ම පහත සඳහන් ඒවා ඊට අයත් වේ.

- I. ආන්ත්‍රික පාර්ශ්වයෙන් තුස්කත්වාදය පරාජය කිරීමට අධිෂ්ෂාහයක් තිබීම සහ ඒ සඳහා හැකියාවක් වර්ධනය කර ගැනීම පිළිබඳව පවතින කතිකාව මස්සේ ප්‍රකාශයට පත් කරනු ලබන යුතු ජයග්‍රහණ පිළිබඳ උන්මාදය, ස්වායත්තතාවය, පිළිගැනීම හා දෙමළ ජ්‍යාච්‍රාන්තික අනිලායෙන්ට ඉඩක් නොදීම සහ යුතුමය උපාය මාර්ගයෙන් තුළ ඇතිම වූ පිළිවාස ප්‍රතිශේෂ කිරීම.
- II. ජ්‍යාච්‍රාන්තිකත්වය මත පදනම් වූ දේශපාලන, සමාජීය සහ ආර්ථික බහිජ්‍යකරණයට තුළු දෙන බහිජ්‍යකරණ ප්‍රතිපත්තින් ප්‍රත්‍යාස්‍ය ලෙසම, නැතහොත් සත්‍ය වශයෙන්ම ගැටුමෙහි කේන්ද්‍රස්ථානය වූ බව.
- III. යුද්ධීය පැවති කාලයෙහි වූ ක්‍රියාමාර්ග හිඳිසි නීති රෙගුලාසි සහ තුස්කත්වාදය වැළැක්වීමේ පනත පමණක් නොව, තවදුරටත් පෙර පැවති යුතු කළාප මිලිටරිකරණය සහ අර්ධ හමුදා බල ඇති හාවිතය බය ගැන්වීම සහ හිස්සනය පවත්වාගෙන යනු ලබන බිඟ ජ්‍යාච්‍රාන්තික වාතාවරණයන් ඇතිකර තිබීම.

IV. ප්‍රජාතාන්ත්‍රික ආන්ත්‍රික තුනායට විරෝධීව මාධ්‍යට සිමා පනවම්හේ මූලික පුරුවසි අයිතින්ට සිමා පනවම්හේ සහ තවදුරටත් තුස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධ කරම්හේ හඳුසි නීති රේගුලසි ක්‍රියාත්මක කිරීම, මානව නීතිකම් ආරක්ෂා කිරීම තහවුරු කරම්හේ නිල වශයෙන් සිදු කරන වැරදිවලට ආමන්ත්‍රණය කිරීමට ඇති නීතිමය පද්ධතියට බාධාවක් වී නිබේ. එට සමානව යුද්ධියෙහි අවසන් අදියර තුළ සිදු වූ සනාථ කළ හැකි වෝද්‍යා සම්බන්ධයෙන් අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් එවැනි වශේ වශේ යාත්ත්‍රණයක් යුතු අධිකරණ පද්ධතිය මගින් ක්‍රියාත්මක කරන බවට කිසිදු සාක්ෂියක් කම්ටුව මගින් දැක නැත.

ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි අනෙකුත් (දේශීය) අභ්‍යන්තර ආයතන ද දැඩි දුර්වලතාවයක් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දක්වා නිබේ. දැක තුනක් පුරාවට මානව නීතිකම් සම්බන්ධ බරපතල සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිසම් ස්ථාපිත කර නිබේ. සමහර ඒවා අරමුණු කළ කරුණු සෞයා ගත්ත ද ඉතා දැඩි ලෙස මෙම කොමිසම තමන් විසින් හඳුනාගත් මානව නීතිකම් උල්ලංසනය කිරීම පිළිබඳ වශේ අසාර්ථක වී නිබේ. බොහෝමයක් කම්ටු මහජන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අතර කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලද්දේ කළුතුරුකිනි. ශ්‍රී ලංකා මානව නීතිකම් කොමිසම වශේ සම්බන්ධ සමහර අංශ කෙරෙහි වර්ධනයන් පෙන්නුම් කළ ද අනුරුදුහන් වුවන් සම්බන්ධයෙන් සහ රැඳවුම්කරුවන්ගේ සුහාසාධන කටයුතු සම්බන්ධයෙන්ප එය දේශපාලන කැමෙත්තක් සහ උපාය කොළඹයක් පෙන්නුම් කිරීමේ අවශ්‍යතාවය කම්ටුව විසින් තවදුරටත් විශ්වාස කරයි.

V. දැක ගත්තාවක් පුරා බමඟිස ට ඉතා විශාල වශයෙන් මානසික ජ්‍යවය සහ හෝතික සහාය ලබා දුන් දෙමළ ඩියස්පේර්‍රාවේ තුළකාව සහ ඔවුන්ගෙන් සමහරක් දෙනා විසින් බමඟිස ය විසින් වන්තියෙහි සිදුකරන ලද මානුෂීය ව්‍යසනයන් ප්‍රතිකේෂ්ප කිරීම, කළුපවතින සාමයක් ඇතිකිරීම වෙනුවෙන් සහ ඒ සම්බන්ධ වශේ තවදුරටත් බාධා නීත්මාත්‍රණය කරයි.

අතිතයෙහි පුළුල් රටාවන් පිළිබඳ සාප්‍ර ඇගේමක් කිරීමට ඉඩ සලසන මානව ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන ගැටුමට මූලික වූ හේතු ද ඇතුළුව වගේම පිළිබඳ උපකාරීවන වාතාවර්තායක් වර්තමානයේ නොපවති. මානව හිමිකම් ගරුකාර්ත එමෙසම ජ්‍යෙෂ්ඨ උත්මාදයෙන් අන්ත්‍ර මූලික වෙනසක් සහිත ව්‍යවාත සමාජයක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන විවිධත්වය හඳුනාගත් සහ සියලු ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනයේ පුරුවැසිනාවය පිළිගත් දෙමළ ජ්‍යෙෂ්ඨ රටේ අනාගතයෙහි මූලික පදනමක් කරගත්, දේශපාලන විසඳුමකට ඇති බැඳීම සඳහා දැඩි පියවරයන් හි අවශ්‍යතාවය මිට ඇයත් ය.

සිවිල් ජ්‍යෙෂ්ඨ ආරක්ෂා කිරීමේ ජ්‍යෙෂ්ඨතර තුම්බාව

යුද්ධයෙහි අවසන් අදාළ තුළ සිවිල් ජ්‍යෙෂ්ඨ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ අංශවලට සහ මත්ත්වලට ගත හැකිව නිඩු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුනු අපොහොසත් විය. ඒක්ස්ත්‍රියා ජ්‍යෙෂ්ඨතර නිලධාරීන් ආණ්ඩුව සමග පොදුගලිකව සහ ප්‍රකිද්ධියේ සහයෝගයෙන් කටයුතු කර සිවිල් ජ්‍යෙෂ්ඨ ආරක්ෂා කළ හැකි පියවර එනම් රෝහල්වලට, එක්සත් ජාතින්ගේ මධ්‍යස්ථානවලට සහ රත්තකුරුස සංවිධාන කාර්යාල වලට ජෙල් වෙති ප්‍රහාර දැමීම හැටැන්වීමට කටයුතු කරමින් වන්තියේ සිදු වූ සිද්ධියේ අනාවර්ත්‍ය අනතුරු පිළිබඳ මහජනයට ව්‍යවාත වූ තොරතුරු ශක්තිමත් කර ඒවා සිවිල් ජ්‍යෙෂ්ඨ ආරක්ෂාව වෙනුවෙන් යොදාගත හැකිව නිඩු බව කම්ටුවේ මතය යි. තවදුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කටුන්සිලය මැයි මසදී යෝජනාවක් සම්මත කර ඇත්තේ යුද්ධයෙහි නිමාවන් සම්ගින් අසම්පුර්ණ තොරතුරු එක් රුස් කරමින්ය.

නිර්දේශ

දැනට ආණ්ඩුව සහ මහලේකම් අතර සිදුවෙමින් පවතින වගේම පිළිබඳ වර්ධනාත්මක සම්බන්ධතාවන්ට පහත සඳහන් නිර්දේශ සමස්තයක් ලෙස ප්‍රයෝගනවන් වනු ඇතායි කම්ටුව අපේක්ෂා කරයි. වගේම සම්බන්ධයෙන් විවිධ පැතිමානයන් ඔවුන් ආමන්තුණාය කර නිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව, එක්සත් ජාතින් සහ අනෙකත් කණ්ඩායම විසින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කම්ටුව අත්‍යවශ්‍ය යැයි සලකන සහ ලෝතා පූර්ණ ක්‍රියාමාර්ග දක්වා නිබේ.

නිර්දේශ 01 : විමර්ශනයන්

- A. කම්ටුව මගින් සොයා ගෙන්නා ලද සහාය කළ හැකි වෝද්‍යාවන් හි ආලේඛය ඇතිව, ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර වගකීම්වලට අනකුල වෙමින් සහ ස්ථාලයායි අභ්‍යන්තර වගවීම් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණා ඇතිව යුද ගෙවෙමෙනි දී දෙපාර්තමේන්තු විසින් ම උල්ලංසනය කරන ලද ජාත්‍යන්තර මානුෂීය නිතින් සහ මානව නිමිකම් නිතින් සම්බන්ධ වෝද්‍යා පිළිබඳ අවංක විමර්ශනයක් සිදු කළ යුතුය.
- B. මහලේකම් ඉතාමත් සිභුයෙන් ස්වාධීන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීමට කටයුතු කළ යුතුය. එහි නියෝගයන්ට පහත සඳහන් සමාගම් කාර්යයන් ඇතුළත් කළ යුතුය.
- I. ආණ්ඩුව විසින් අභ්‍යන්තර වගවීම් ක්‍රියාවලිය කෙතරම් දුරට සාර්ථකව කරගෙන යන්නේ ද. උල්ලංසනය කිරීම් පිළිබඳ වෝද්‍යා පිළිබඳ සැබෑ විමර්ශනයන් සිදුකරන්නේ ද යන්න පිළිබඳ නිරික්ෂණය කිරීම ඇතුළුව කාලුනුරුස්පිට් ඒවායේ සොයා ගැනීම් පිළිබඳ මහලේකම් වර්යා දැනුවත් කිරීම.
 - II. සැබෑ සහ එලයායි අභ්‍යන්තර විමර්ශනයක් පිළිබඳව සැලකිලිමත් වෙමින් ස්වාධීනව උල්ලංසනය කිරීම් පිළිබඳව විමර්ශනයන් සිදු කිරීම.
 - III. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙහි අනෙකුත් අංශයන්හි කම්ටුව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ද ඇතුළත්ව යුද්ධයේ අවසන් අදියර සම්බන්ධයෙන් වගවීමට අදාළ තොරතුරු අනාගතයේදී භාවිත කළ හැකි පරිදි එකතු කිරීම හා ආරක්ෂා කිරීම.

නිර්දේශ 02 : වගවීමේ ප්‍රගමනය සඳහා ගතයුතු අනෙකුත් සිභුගම් ක්‍රියාමාර්ග

අයිතින් උල්ලංසනය වූ සහ දිගින් දිගටම සිය අයිතින් උල්ලංසනය වන තත්ත්වයන් ආරක්ෂා කිරීමට සහ ආණ්ඩුවේ වගවීමේ ක්‍රියාවලියට ඇති බැඳීම පෙන්නුම් කිරීමටත් පහත සඳහන් ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගත යුතු වේ.

- A. වන්නියේ යුද වින්දිනයන් සහ ආරක්ෂාවන්ගේ අනිලානය සහ සියලු අයිතින් ආරක්ෂා කිරීම මූලික කරගෙනීම්හි ශ්‍රී ලංකා ආණ්ඩුව පහත සඳහන් කෙටිකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු වේ.

- I. රාජ්‍ය විසින් රාජ්‍යයෙහි උපකරණ විසින් හෝ රාජ්‍යයෙහි ඉඩ ලද අර්ධ හමුදා නට්‍යන් සහ අනෙකුත් කණ්ඩායම් විසින් සිදුකරන හිසෙනය සීමා කිරීම.
- II. යථා තත්ත්වයට පැමිණිමට සහ පිටත් වන අයට ඔවුන්ගේ පවුල් වෙත පැමිණිමට පහසුකම් සැපයීම සහ මරණයක්ද සිදු කරන සංස්කෘතික වනාවන් සිදු කිරීමට අවසර දීම.
- III. අතුරුදුහන්වුවන්ට සහ මරණයට පත්වුවන්ට මරණ සහතික අයකිරීමක් තොරව, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ඉල්ලුම් කරන ලද විට වැඩි දුර විමර්ශනයන් සඳහා ඉල්ලීම් වලින් තොරව කඩිනම් සහ ගෞරවාන්විතව බ්‍රා දීම.
- IV. ආරක්ෂා වූවන් සියලු දෙනාට ඔවුන්ගේ සංස්කෘතික වරිනාකම්වලට සහ සාම්ප්‍රදායික භාවියන්ට ගරු කරමින් මතෙන් සාමාජිය සහනය සැපයීම හෝ ඒ සඳහා පහසුකම් සැපයීම.
- V. සියලු අවගැන්වුවන් නිදහස් කිරීම සහ ඔවුන් පෙර පදිංචි නිවෙස්වලට යාමට පහසුකම් සැපයීම, ඔවුන්ගේ කැමත්තත අනුව යළි පදිංචි කිරීම.
- VI. ආරක්ෂාවූවන්ට නැවත යථා තත්ත්වයට පත් විම සඳහා අන්තර්තාලින සහාය සැපයීම.
- B. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්, වාර්තා වන පරිදි බලෙන් අතුරුදුහන්වුවන් සම්බන්ධයෙන් සහ ඔවුනට අත්‍ය ඉරණම සම්බන්ධයෙන් හෝ ඊට අඩාල ස්ථානයන් සම්බන්ධයෙන් අනාවරණය කරගත යුතුය.
- බලනත්කාරයෙන් සහ අකමැන්තෙන් තොරව සිදුවන අතුරුදුහන්වීම් සම්බන්ධව වැඩිකරන කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවට පැමිණිමට ශ්‍රී ලංකා ආණ්ඩුව ආරාධනා කළ යුතුය.
- C. රටෙහි පවතින දේශපාලන වාතාවරණයෙහි ආලෝකය ඇතිව ශ්‍රී ලංකා ආණ්ඩුව ඉනා ඉක්මනින් හඳුසි නිති රෙගුලසි ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකාවට ඇති පාන්සන්තර වගකීම්වලට පටහැනි තුස්කවාදය වැළැක්වීමේ සියලු නියෝග වෙනස් කිරීම සහ බමුණු සැකරුවන් සම්බන්ධයෙන් සහ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ගගැනීම.

- I. රඳවා තබා සිරින ස්ථානය කුමක් වුවත් වර්තමානයේ රඳවා තබා සිරින සියලු පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සහ ඔවුන් රඳවා තබා ගැනීමේ නීතිමය පදනම ප්‍රසිද්ධ කිරීම.
 - II. සියලු රැකුවුම්කරුවන්ට පවත්වා සාමාජිකයන්ට ප්‍රවේශ වීමට සහ නීතිමය උපදේශකයන්ට අවසර දීම.
 - III. ප්‍රමාණවත් සාක්ෂි ඇතිව ඔප්ප කළ හැකි අපරාධ කළ අයට වෝදනා ඉදිරිපත් කිරීම සහ අනෙකුත් සියලු දෙනා නිදහස් කිරීම. ඔවුනට නැවත බාධා කිරීම්වලින් තොරව සමාජයට අනුගත වීමට අවසර දීම.
- D. ශ්‍රී ලංකා ආන්ත්‍රික, රාජ්‍ය විසින් සිදුකරන, නිදහස් ගමන් බිමන් සීමා කරන, රැස්වීම් සහ අදහස් දැක්වීමට සීමා කරන හෝ බිය ඇති කරන වාතාවරණයන් ඇති කිරීමට තුළ දෙන භාවිතයන් සහ හිංසනයන් නිමා කළ යුතුය.

නිර්දේශ 03 : වගවීම් සම්බන්ධ දිගුකාලීන ක්‍රියාමාර්ගයන්

වර්තමාන ජ්‍යග්‍රහණ උන්මාදය විසින් සහ ප්‍රතිසේප කිරීම්වාදී වාතාවරණය අනිතය පිළිබඳ අවංක විමර්ශනයක් සඳහා වාතාවරණයක් නොසපය යි. දිගුකාලීන තත්ත්වයන් තුළ දේශපාලන අවකාශයන්ට විවෘත වීම සඳහා වගවීමක් සඳහා යුතු කාලය තුළ ගන්නා ලද ක්‍රියාවන්ට පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය විය.

A. උගත් පාඩම් හා සංඛ්‍යා කොමිස්මෙන් කාර්යයන් සළකා බලන නමුත් ඊට දුරස්ථාව ශ්‍රී ලංකා සිවිල් සමාජ සහභාගිත්වය ඇතිව විවේචනාත්මකව විභාග කිරීම සඳහා යුද්ධයට අදාළ වූ මූල ගේතුන්, දෙපාර්ශවයෙන්ම මානව ජනවාරික අන්තවාදය ඇතුළත්ව යුද්ධය ක්‍රියාත්මක කිරීම සහ හිංසනයේ විධින් සහ සාමාන්‍ය ආයතනවල වගකීම් පිළිබඳ යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය.

B. යුද්ධයේ අවසන් අදියර තුළ සිදුවූ විශාල අනුතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආන්ත්‍රික එහි වගකීම් පිළිබඳ විධිමත් දැනුවත් වීමක් නිකුත් කළ යුතුයි

C. සුද්ධයෙහි අවසන් අදියරෙහි දැඩි මෙස තිස්සනයට පත් වූ වින්දිතයන්, කාන්තාවන් සහ ප්‍රමිත්ව විශේෂ අවධානයක් ඇතිව, විශේෂයෙන් පහසුවෙන් අනතුරට භාජනය විය හැකි කණ්ඩායම්වලටද ජාත්‍යන්තර ප්‍රමිතයට අනුව වන්දි ගෙවන ක්‍රියා පිළිවෙළක් ශ්‍රී ලංකා ආණ්ඩුව පිහිටුවිය යුතුය.

නිර්දේශ 04 : එක්සත් ජාතින්

සුද්ධයෙහි අවසන් අදියරෙහි සහ ඉත්පසු කාලය තුළ වන්තියේ සිවිල් ජාත්‍යන්ත්වයන් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ ප්‍රතිචාරය අවධාරණය කරමින්,

- A. මෙම වාර්තාවහි ආලෝකය ඇතිව 2009 මැයි මස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව නිමිකම් කුවුන්සිලය ඉදිරිපත් කරන ලද යෝජනා ^A/HRC/S-11/1.1/Re.2& නැවත සළකා බැලිය යුතුය.
- B. ශ්‍රී ලංකාවහි මානුෂීය සහ ආරක්ෂිත මැන්ඩිටයන් ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් සුද්ධය පැවති කාලය තුළ සහ ඉත්පසුව එක්සත් ජාතින් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැඩි විමර්ශනයක් මහ මෙකම්වරයා විසින් සිදුකළ යුතුය.

මෙම සාරාගය උපරි ගන්නා ලද්දේ www.transcurrend.com වෙබ් අඩවියෙහි

පරිවේෂනය

උපුල් විනුමසිංහ

ගිතිකා ධර්මසිංහ